



ජාතික ඉතිරිකිරීමේ බැංකුව

මූල්‍ය ප්‍රකාශන

2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වන මාස නවයක කාලපරිච්ඡේදය සඳහා

(SL)AAA

ආදායම් ප්‍රකාශය				
	බැංකුව		සමූහය	
	2022 රු. '000	2021 රු. '000	2022 රු. '000	2021 රු. '000
සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වන මාස නවය සඳහා				
මුළු ආදායම	119,617,679	99,192,905	119,075,442	99,934,423
පොලී ආදායම	118,165,481	96,855,859	120,191,547	98,211,289
පොලී වියදම	(88,653,929)	(56,731,957)	(89,907,937)	(57,215,709)
ශුද්ධ පොලී ආදායම	29,511,552	40,123,902	30,283,610	40,995,580
ගාස්තු සහ කොමිස් ආදායම	1,792,810	2,186,887	1,798,407	2,194,262
ගාස්තු සහ කොමිස් වියදම	(197,135)	(143,666)	(197,411)	(145,616)
ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම	1,595,675	2,043,221	1,600,996	2,048,646
වෙළඳාම් කටයුතුවලින් ලද ශුද්ධ ලාභය / (අලාභය)	(596,712)	(295,159)	(3,282,048)	(677,504)
සාධාරණ අගයට තම් කළ මූල්‍ය වත්කම් / වගකීම් මත ශුද්ධ ලාභ / (අලාභ)	-	-	-	-
ක්‍රමක්ෂය අගයට ඇති මූල්‍ය වත්කම් වල හඳුනාගැනීම අත්හැරීමෙන් ලත් ශුද්ධ ලාභය / (අලාභය)	(18,289)	-	(18,289)	-
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට මණිත ලද මූල්‍ය වත්කම්වල හඳුනාගැනීම අත්හැරීමෙන් ලත් ශුද්ධ ලාභය / (අලාභය)	(3,180)	28,269	(3,180)	28,269
වෙනත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ)	277,569	417,049	389,006	178,106
මුළු මෙහෙයුම් ආදායම	30,766,616	42,317,282	28,970,095	42,573,098
ගානීකරණ වියදම	(7,188,277)	(2,840,202)	(7,199,219)	(2,751,688)
ශුද්ධ මෙහෙයුම් ආදායම	23,578,339	39,477,080	21,770,876	39,821,410
සේවක මණ්ඩල වියදම්	(10,620,931)	(10,212,010)	(10,856,831)	(10,402,136)
ක්ෂය වීම් සහ ක්‍රමක්ෂය වීම්	(1,043,056)	(990,600)	(1,055,828)	(1,002,375)
වෙනත් වියදම්	(4,286,214)	(3,409,528)	(4,374,260)	(3,448,575)
එකතු කළ අගය මත බදු, වලට පෙර මෙහෙයුම් ලාභය / (අලාභය)	7,628,138	24,864,942	5,483,958	24,968,324
මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බදු	(2,740,906)	(4,557,399)	(2,844,945)	(4,627,304)
එකතු කළ අගය මත බදු, වලට පසු මෙහෙයුම් ලාභය / (අලාභය)	4,887,232	20,307,543	2,639,013	20,341,020
ආශ්‍රිත සමාගම් වල සහ බද්ධ ව්‍යාපාර වල ලාභයෙන් හිමි කොටස	-	-	-	-
බද්ධවලට පෙර ලාභය / (අලාභය)	4,887,232	20,307,543	2,639,013	20,341,020
ආදායම් බදු වියදම්	(1,703,917)	(4,654,867)	(1,818,012)	(4,679,691)
කාලච්ඡේදයට අදාළ ලාභය / (අලාභය)	3,183,315	15,652,676	821,001	15,661,329
ලාභය බෙදී යන ආකාරය				
පාලක සමාගමේ හිමිකරුවන්ට	3,183,315	15,652,676	821,001	15,661,329
පාලනයට යටත් නොවන හිමිකම්	-	-	-	-
සාමාන්‍ය කොටසකට ඉපයීම්				
සාමාන්‍ය කොටසකට මුද්‍රිත ඉපයීම - (රු.)	3.39	16.65	0.87	16.66
සාමාන්‍ය කොටසකට තනුක ඉපයීම - (රු.)	3.39	16.65	0.87	16.66

විස්තීර්ණ ආදායම් ප්‍රකාශය

	බැංකුව		සමූහය	
	2022 රු. '000	2021 රු. '000	2022 රු. '000	2021 රු. '000
සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වන මාස නවය සඳහා				
කාලච්ඡේදය සඳහා ලාභය (අලාභය)	3,183,315	15,652,676	821,001	15,661,329
ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කළ යුතු වෙනත් විස්තීර්ණ ආදායම්				
විදේශ ගනුදෙනු පරිවර්තනය මත වූ ව්‍යතිෂ්ට වෙනස්කම්	-	-	-	-
ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ කටයුතු වලින් ලත් ශුද්ධ ලාභ (අලාභ)	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට පවතින ණය උපකරණ මත වූ ශුද්ධ ලාභ / (අලාභ)	-	-	-	-
ආශ්‍රිත සමාගම්වල සහ බද්ධ ව්‍යාපාරවල ලාභයෙන් හිමි කොටස	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට පත් කළ ණය උපකරණ	(1,149,284)	(300,091)	(1,128,039)	(387,590)
ආදායම් ප්‍රකාශයට මාරු කරන ලද ණය උපකරණවල ආයෝජනයෙන් ලද ශුද්ධ ලාභ / (අලාභ)	3,180	(28,269)	3,180	(28,269)
ඉහත දක්වා ඇති අයිතමයේ විලම්බිත බදු බලපෑම	275,065	80,097	275,065	80,097
ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කළ යුතු වෙනත් විස්තීර්ණ ආදායම් එකතුව	(871,038)	(248,263)	(849,794)	(335,762)
ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කළ යුතු නොවන වෙනත් විස්තීර්ණ ආදායම්				
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට පවතින හිමිකම් උපකරණ වල ආයෝජනයන්හි සාධාරණ අගය වෙනස්වීම්	(693,543)	208,399	(736,447)	233,772
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට පවතින මූල්‍ය වගකීම් මත බැංකුවේ ණය අවදානම් ආරෝපණය කිරීමේ සාධාරණ වෙනස්වීම්	-	-	-	-
සේවාවසාන ප්‍රතිලාභ බැඳීම් තුළින් ආගණනය	-	-	(180)	(1,628)
ඉහත දක්වා ඇති අයිතමයේ විලම්බිත බදු බලපෑම්	-	(498,929)	-	(498,929)
සේවාවසාන ප්‍රතිලාභ බැඳීම් තුළින් ආගණනය (බදු පසු)	-	(498,929)	(180)	(500,557)
ප්‍රත්‍යාගණන අතීරික්තයේ වෙනස	-	-	-	-
ඉහත දක්වා ඇති අයිතමයේ විලම්බිත බදු බලපෑම	-	371,032	-	371,032
ප්‍රත්‍යාගණන අතීරික්තයේ වෙනස (බදු පසු)	-	371,032	-	371,032
ආශ්‍රිත සමාගම්වල සහ බද්ධ ව්‍යාපාරවල ලාභයෙන් හිමි කොටස	-	-	-	-
ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කළ යුතු නොවන වෙනත් විස්තීර්ණ ආදායම් එකතුව	(693,543)	80,501	(736,627)	104,247
කාලච්ඡේදයට අදාළ වෙනත් විස්තීර්ණ ආදායම් (බදු පසු)	(1,564,581)	(167,762)	(1,586,421)	(231,516)
කාලච්ඡේදයට අදාළ මුළු විස්තීර්ණ ආදායම	1,618,734	15,484,914	(765,420)	15,429,813
ලාභය බෙදී යන ආකාරය				
පාලක සමාගමේ හිමිකරුවන්ට	1,618,734	15,484,914	(765,420)	15,429,813
පාලනයට යටත් නොවන හිමිකම්	-	-	-	-

- සැතැදුම් කිරීමේ සටහන
1. 2021 වර්ෂය සඳහා වූ වාර්ෂික සිසුම් ප්‍රකාශයට පත් කළ තුන් සිට ගණනය කිරීමේ සිසුම්කරණ ප්‍රතිපත්ති සහ ක්‍රමවේදයන්හි වෙනසක් සිදු වී නොමැත.

2. වටත් යෝග්‍ය ඉදිරිපත් කිරීමක් සඳහා තත්කාලීන වර්ෂයේ තොරතුරු සමඟ අවසාන ශීඝ්‍රම අවස්ථාවක සැදැස්මට ගැනී ලෙස සත්සන්දනයන්ගෙන් තොරතුරු තුළින් වර්ගීකරණය කර ඇත.

3. හානිකරණ තත්පරවර්ධ
- සියලුම ආයතන සේවාරාශයන්හි මුද්‍රාණයේ රේඛාගතිය ගෙවීම් රටා, මුද්‍රාණයේ ව්‍යාපාරික අගයට හා භූගෝලීය ප්‍රදේශයට කෙටිවිඩ 19 ආවර්ත

බලපෑම්, අපේක්ෂිත ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත් කිරීම, ආයතනයේ මූල්‍ය ගන්ධිය, රජයේ සහ ශ්‍රී ලංකා, සහය සහ වෙනත් පරිපූර්ණ සාධක මත පැනමුව තනි තනිව තත්පේද්‍ය කර ඇත. තත්පේද්‍යව මත පදනම්ව සමහර ණය ගනුම්කරුවන් පළමු අදියර සිට දෙවන අදියර දක්වා ගෙන ගිය අතර සමහර ණය ගනුම්කරුවන් අතින්මේ නිමවන තත්ත්වය නොතකා දෙවන අදියර සිට තුන්වන අදියර දක්වා අපේක්ෂිත මුදල් ප්‍රවාහ දර්වලතා හේතුවෙන් ගහන යන ලදී.

සේවල ණය ගනුම්කරුවන් සඳහා කළමනාකරණය කළ ණය තත්පේද්‍ය කිරීම සිදු කරන ලදී. කෙසේ වෙතත්, සමහර අවස්ථාවල කළමනාකරණ නිදසුන සාධක ලැබුවේ දින කිහිපයක් තුළින්ම නොමැතිවීම හේතු වූවිනි. ණය ගනුම්කරුවන්ට මුද්‍රාණයේ ක්ෂේත්‍රය සහ කළමනාකරණ ව්‍යවස්ථා මත පදනම්ව අදියර අතර වෙන් කරන ලදී. තත්පේද්‍යව මත පදනම්ව සමහර ණය ගනුම්කරුවන් පළමු අදියර සිට දෙවන අදියර දක්වාත් සමහර ණය ගනුම්කරුවන් දෙවන අදියර සිට තුන්වන අදියර දක්වා අපේක්ෂිත මුදල් ප්‍රවාහ දර්වලතාව හේතුවෙන් ගහන යන ලදී.

04. අධිකාර බදු

2022 අංක 14 දරන අධිකාර බදු පණයේ වගන්තියට ප්‍රතිපාදන වලට අනුව 2020 / 2021 තත්පේද්‍ය වර්ෂයේ ආදායම් බද්දට යටත් ආදායමෙන් 25% ක ප්‍රතිශතයක් වන රු. මිලියන 5,360 ක අධිකාර බදු මුදල්කළ සමූහය වරින් ගෙවිය යුතුය. මෙම ප්‍රමාණය පෙර වර්ෂයට අදාළ බැවින්, 2022 සැප්තැම්බර් 30 දිනට වූ මූල්‍ය ප්‍රකාශයේ වලට පෙර වර්ෂයට අදාළ බැවින් යටත් කර ඇත. මෙම පණත යටතේ වන බදු ප්‍රමාණය 2020 / 2021 වර්ෂයේ වියදමෙන් ලෙස සලකන අතර ආදායම් බදු සහ මූල්‍ය සේවා මත බදු (VAT) ගණනය කිරීමේදී අඩු කිරීමට ඉඩ නොලැබේ.	
--	--

හිමිකම් වෙනත් විම දක්වන ප්‍රකාශය - බැංකුව								
	ප්‍රකාශිත ප්‍රාග්ධනය / ව්‍යවස්ථාපිත පවරන ලද ප්‍රාග්ධනය	සංචිත අරමුදල	ප්‍රාග්ධනගණන සංචිත	වෙනත් විස්තීර්ණ ආදායම් සංචිත	ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ සංචිත	රඳවාගත් ඉපයුම්	වෙනත් සංචිත	මුළු හිමිකම්
2021-09-30 දිනෙන් අවසන් මාස නවය සඳහා								
2021 ජනවාරි 01 වන දිනට ශේෂය	9,400,000	4,068,268	6,678,568	(434,929)	-	14,399,572	20,302,421	54,413,901
කාලච්ඡේදය සඳහා මුළු විස්තීර්ණ ආදායම								
කාලච්ඡේදය සඳහා ශුද්ධ ලාභය	-	-	-	-	-	15,652,676	-	15,652,676
වෙනත් විස්තීර්ණ ආදායම් (බදු ගෙවූ පසු)	-	-	-	-	-	(498,929)	-	(498,929)
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට තම් කළ ණය උපකරණවල සාධාරණ අගයේ ශුද්ධ වෙනස් වීම්	-	-	-	(248,263)	-	-	-	(248,263)
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට තම් කළ හිමිකම් උපකරණවල සාධාරණ අගයේ ශුද්ධ වෙනස් වීම්	-	-	-	208,399	-	-	-	208,399
ප්‍රත්‍යාගණන අතීරික්තයේ ශුද්ධ වෙනස	-	-	371,032	-	-	-	-	371,032
කාලච්ඡේදය සඳහා මුළු විස්තීර්ණ ආදායම	-	-	371,032	(39,866)	-	15,153,746	-	15,484,914
හිමිකම්ව සෘජුවම ගලපන ලද හිමිකරුවන් සමඟ සිදුකළ ගනුදෙනු								
හිමිකම් නොදැ තුන්පසු සංචිතයට මාරු කිරීම	-	-	-	-	-	-	(56,774)	(56,774)
ඒකාබද්ධ අරමුදලට දායකය - ලාභාංශ / විශේෂ බදු	-	-	-	-	-	(1,500,000)	-	(1,500,000)
ජාතික රක්ෂණ භාර අරමුදලට දායකය	-	-	-	-	-	(156,527)	-	(156,527)
කාලච්ඡේදය තුළ මාරු කිරීම	-	782,634	-	-	-	(782,634)	-	-
හිමිකම් දරන්නන් සමඟ සිදුකළ මුළු ගනුදෙනු	-	782,634	-	-	-	(2,439,161)	(56,774)	(1,713,301)
2021-09-30 දිනට ශේෂය	9,400,000	4,850,902	7,049,600	(474,795)	-	27,114,158	20,245,647	68,185,512
වෙනත් විස්තීර්ණ ආදායම්								
ප්‍රකාශිත ප්‍රාග්ධනය / ව්‍යවස්ථාපිත පවරන ලද ප්‍රාග්ධනය								
2022-09-30 දිනෙන් අවසන් මාස නවය සඳහා								
2022 ජනවාරි 01 වන දිනට ශේෂය	9,400,000	5,174,249	7,049,600	(658,376)	-	13,727,801	41,319,482	76,012,757
පෙර වර්ෂයට අදාළ බැවින්	-	-	-	-	-	(5,166,968)	-	(5,166,968)
තුළුත ආගණනය කළ ආරම්භක ශේෂය	9,400,000	5,174,249	7,049,600	(658,376)	-	8,560,833	41,319,482	70,845,789
කාලච්ඡේදය සඳහා මුළු විස්තීර්ණ ආදායම								
කාලච්ඡේදය සඳහා ශුද්ධ ලාභය	-	-	-	-	-	3,183,315	-	3,183,315
වෙනත් විස්තීර්ණ ආදායම් (බදු ගෙවූ පසු)	-	-	-	-	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට තම් කළ ණය උපකරණවල සාධාරණ අගයේ ශුද්ධ වෙනස් වීම්	-	-	-	(871,038)	-	-	-	(871,038)
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට තම් කළ හිමිකම් උපකරණවල සාධාරණ අගයේ ශුද්ධ වෙනස් වීම්	-	-	-	(693,543)	-	-	-	(693,543)
ප්‍රත්‍යාගණන අතීරික්තයේ ශුද්ධ වෙනස	-	-	-	-	-	-	-	-
කාලච්ඡේදය සඳහා මුළු විස්තීර්ණ ආදායම	-	-	-	(1,564,581)	-	3,183,315	-	1,618,734
හිමිකම්ව සෘජුවම ගලපන ලද හිමිකරුවන් සමඟ සිදුකළ ගනුදෙනු								
හිමිකම් නොදැ තුන්පසු සංචිතයට මාරු කිරීම	-	-	-	-	-	-	(138,028)	(138,028)
ඒකාබද්ධ අරමුදලට දායකය - ලාභාංශ / විශේෂ බදු	-	-	-	-	-	-	-	-
ජාතික රක්ෂණ භාර අරමුදලට දායකය	-	-	-	-	-	(31,833)	-	(31,833)
කාලච්ඡේදය තුළ මාරු කිරීම	-	63,666	-	-	-	(63,666)	-	-
හිමිකම් දරන්නන් සමඟ සිදුකළ මුළු ගනුදෙනු	-	63,666	-	-	-	(95,499)	(138,028)	(169,861)
2022-09-30 දිනට ශේෂය	9,400,000	5,237,915	7,049,600	(2,222,957)	-	11,648,649	41,181,455	72,294,662

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය				
	බැංකුව		සමූහය	
	30.09.2022 දිනට රු. '000	31.12.2021 දිනට රු. '000 (විගණනය කළ)	30.09.2022 දිනට රු. '000	31.12.2021 දිනට රු. '000 (විගණනය කළ)
වත්කම්				
මුදල් සහ මුදල් සමානාත්	7,636,099	7,656,038	7,719,349	7,721,532
මග බැංකුව සමඟ ඇති ශේෂ	381,017	-	381,802,	7
බැංකුවල ඇති තුන්පසු	7,388,100	7,120,698	7,735,582	9,323,663
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	55,997	-	55,997	-
ලාභ අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්				
සාධාරණ අගයට ගණනය කළ	15,073,710	19,572,933	27,106,003	40,392,152
සාධාරණ අගයට නම් කළ	-	-	-	-
ක්‍රමක්ෂය පිරිවැය මත මූල්‍ය වත්කම්				
ණය සහ අත්තිකාරම්	556,651,662	538,941,789	555,562,132	538,600,866
ණය සහ අතිකුත් උපකරණ	925,132,374	935,350,052	934,371,889	940,536,328
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	22,199,277	13,817,594	22,749,310	15,993,803
පාලිත සමාගම්වල ආයෝජනය	6,811,000	4,811,000	-	-
ආශ්‍රිත සමාගම් සහ බද්ධ ව්‍යාපාරවල ආයෝජනය	-	-	-	-
දේපල, පිරිසක හා උපකරණ	14,924,728	15,045,618	15,816,859	15,949,505
භාවිතයට අයිතිය ඇති වත්කම්	1,143,615	1,205,916	1,177,721	1,244,138
දේපල ආයෝජන	-	-	204,977	210,577
කීර්තිනාමය සහ අස්පාෂ්‍ය වත්කම්	911,939	816,058	917,631	821,420
විලම්භිත බදු වත්කම්	1,852,907	1,104,779	1,854,083	1,105,653
වෙනත් වත්කම්	48,975,511	33,655,272	49,238,836	33,905,753
මුළු වත්කම්	1,609,137,937	1,579,097,748	1,624,892,169	1,605,805,398
වගකීම්				
බැංකුවලට ගෙවිය යුතු	1,529,611	7,686,553	12,153,148	10,470,191
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	35,119	-	35,119	-
ලාභ අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වගකීම්	-	-	-	-
ක්‍රමක්ෂය පිරිවැය මත මූල්‍ය වගකීම්	-	-	-	-
තුන්පසුකරුවන්ට ගෙවිය යුතු	1,477,226,163	1,428,467,385	1,476,260,958	1,426,724,704
ණය සූරතුවෙන් ගිණිගත් ගෙවිය යුතු	-	-	-	-
වෙනත් ණය ශැතීම් සඳහා ගෙවිය යුතු	14,843,395	7,719,532	17,587,481	27,087,920
කල්බදු වගකීම්	1,281,965	1,292,139	1,321,164	1,333,623
නිකුත් කළ ණය සූරතුවෙන්	23,198,858	37,529,017	23,286,031	37,618,575
සේවාවසාන ප්‍රතිලාභ බැඳීම්	8,658,600	8,590,642	8,710,111	8,637,425
ප්‍රවර්ධන බදු වගකීම්	2,229,544	4,596,190	2,384,408	4,914,918
විලම්භිත බදු වගකීම්	-	-	1,939	1,939
වෙනත් වෙන්කිරීම්	-	-	-	-
වෙනත් වගකීම්	7,838,060	7,200,032	8,190,485	7,566,892
පාලිත සමාගම්වලට ගෙවිය යුතු	1,960	3,500	-	-
මුළු වගකීම්	1,536,843,275	1,503,084,991	1,549,930,844	1,524,356,185
ගිණිකම්				
ප්‍රකාශිත ප්‍රාග්ධනය / පවරන ලද ප්‍රාග්ධනය	9,400,000	9,400,000	9,400,000	9,400,000
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	5,237,915	5,174,249	5,290,435	5,209,101
වෙනත් විස්තීර්ණ ආදායම් සංචිත	(2,222,957)	(658,376)	(2,340,380)	(754,140)
රඳවාගත් අපයුෂ්‍ම	11,648,649	13,727,801	13,074,039	17,918,992
වෙනත් සංචිත	48,231,054	48,369,082	49,537,231	49,675,259
අයිතිකරුවන්ගේ මුළු ගිණිකම	72,294,662	76,012,757	74,961,325	81,449,213
පාලනයට යටත් නොවන ගිණිකම්	-	-	-	-
මුළු ගිණිකම්	72,294,662	76,012,757	74,961,325	81,449,213
මුළු ගිණිකම් සහ වගකීම්	1,609,137,937	1,579,097,748	1,624,892,169	1,605,805,398
අසම්භාව්‍ය වගකීම් සහ බැඳුම්	14,460,903	13,023,207	14,465,390	13,027,749
නාමික තොරතුරු				
සේවක සංඛ්‍යාව	4,538	4,616		
ගාබා සංඛ්‍යාව	262	261		
සටහන : නානිකරණයෙන් හා කෘෂ්‍ය කිරීමෙන් පසු ශුද්ධ අගයන් දක්වා ඇත.				



ජාතික ඉතිරිකිරීමේ බැංකුව

මූල්‍ය ප්‍රකාශන

(SL)AAA

2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වන මාස නවයක කාලපරිච්ඡේදය සඳහා

මූල්‍ය උපකරණ අගය කිරීමේ පදනම මත විශ්ලේෂණය - බැංකුව

අ. බැංකුව - 2022.09.30 දිනට

	ප්‍රමාණය කළ රිදිරිය	මූල්‍ය අග්‍රාම මිලිනි සාධාරණ අගයට නම් කළ	වෙනත් විස්තීර්ණ ආදායම් මිලිනි සාධාරණ අගයට නම් කළ	එකතුව
රුපියල් දහස් වලින්				
වත්කම්				
මුදල් සහ මුදල් සමානායන්	7,636,099	-	-	7,636,099
මහ බැංකු සමග ඇති ශේෂ	381,017	-	-	381,017
බැංකුවල ඇති තැන්පතු	7,388,100	-	-	7,388,100
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	55,997	-	55,997
ණය සහ අත්තිකාරම්	556,651,662	-	-	556,651,662
ණය උපකරණ	925,132,374	12,439,491	19,997,462	957,569,328
ගිම්කම් උපකරණ	-	2,634,219	2,201,815	4,836,034
මුළු මූල්‍ය වත්කම්	1,497,189,253	15,129,707	22,199,277	1,534,518,237

	ප්‍රමාණය කළ රිදිරිය	වෙනත් විස්තීර්ණ ආදායම් මිලිනි සාධාරණ අගයට නම් කළ	එකතුව
රුපියල් දහස් වලින්			
වගකීම්			
බැංකුවලට ගෙවිය යුතු	1,529,611	-	1,529,611
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	35,119	35,119
මූල්‍ය වගකීම්			
තැන්පත්කරුවන්ට ගෙවිය යුතු	1,477,226,163	-	1,477,226,163
ණය සෑරැකුම්පත් ගිණියන්ට ගෙවිය යුතු	-	-	-
වෙනත් ණය ගැනීම් සඳහා ගෙවිය යුතු	14,843,395	-	14,843,395
නිකුත් කළ ණය සෑරැකුම්පත්	23,198,858	-	23,198,858
මුළු මූල්‍ය වගකීම්	1,516,798,026	35,119	1,516,833,146

ආ. බැංකුව - 2021-12-31 දිනට - විගණනය කළ

	ප්‍රමාණය කළ රිදිරිය	මූල්‍ය අග්‍රාම මිලිනි සාධාරණ අගයට නම් කළ	වෙනත් විස්තීර්ණ ආදායම් මිලිනි සාධාරණ අගයට නම් කළ	එකතුව
රුපියල් දහස් වලින්				
වත්කම්				
මුදල් සහ මුදල් සමානායන්	7,656,038	-	-	7,656,038
මහ බැංකු සමග ඇති ශේෂ	-	-	-	-
බැංකුවල ඇති තැන්පතු	7,120,698	-	-	7,120,698
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	-	-
ණය සහ අත්තිකාරම්	538,941,789	-	-	538,941,789
ණය උපකරණ	935,350,052	17,242,953	10,922,236	963,515,242
ගිම්කම් උපකරණ	-	2,329,980	2,895,358	5,225,338
මුළු මූල්‍ය වත්කම්	1,489,068,577	19,572,933	13,817,594	1,522,459,104

	ප්‍රමාණය කළ රිදිරිය	වෙනත් විස්තීර්ණ ආදායම් මිලිනි සාධාරණ අගයට නම් කළ	එකතුව
රුපියල් දහස් වලින්			
වගකීම්			
බැංකුවලට ගෙවිය යුතු	7,686,553	-	7,686,553
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	-
මූල්‍ය වගකීම්			
තැන්පත්කරුවන්ට ගෙවිය යුතු	1,428,467,385	-	1,428,467,385
ණය සෑරැකුම්පත් ගිණියන්ට ගෙවිය යුතු	-	-	-
වෙනත් ණය ගැනීම් සඳහා ගෙවිය යුතු	7,719,532	-	7,719,532
නිකුත් කළ ණය සෑරැකුම්පත්	37,529,017	-	37,529,017
මුළු මූල්‍ය වගකීම්	1,481,402,487	-	1,481,402,487

ණය හා අත්තිකාරම් සහ හානිකරණ විශ්ලේෂණය				
රුපියල් දහස් වලින්	බැංකුව		සමූහය	
	2022.09.30 දිනට	2021.12.31 දිනට (විගණනය කළ)	2022.09.30 දිනට	2021.12.31 දිනට (විගණනය කළ)
හිමැවුම් වශයෙන් දළ ණය සහ අත්තිකාරම්				
හිමැවුම් වශයෙන් දේශීය මුදල් ඒකක				
ලැබිය යුතු කල් බදු වාරික හා තිලි වීට ගැනුම්	-	-	192,398	276,606
කාලීන ණය	483,909,720	475,958,353	483,696,663	477,719,364
උකස් ණය	67,716,419	52,193,260	67,716,469	52,195,389
අනෙකුත් ණය				
රජයට උකස් ණය	2,030,000	2,075,000	2,030,000	2,075,000
ප්‍රතිඵලඥුම් බිටුසුම් මග මිලදී ගත් සෑරැකුම්පත්	355,123	5,530,553	438,869	4,334,138
සේවක මණ්ඩල ණය	14,751,872	13,348,092	15,081,480	13,641,981
උප එකතුව	568,763,134	549,105,259	569,155,879	550,242,478
හිමැවුම් වශයෙන් විදේශ මුදල් ඒකක				
කාලීන ණය	4,085,819	1,806,750	4,085,819	1,806,750
දළ ණය සහ අත්තිකාරම්	572,848,955	550,912,009	573,241,698	552,049,228
දළ ණය හා අත්තිකාරම්	572,848,955	550,912,009	573,241,698	552,049,228
අඩු කළා : අදියර 1 යටතේ සමුච්චිත හානිකරණය	(4,413,844)	(3,515,327)	(4,444,139)	(3,597,035)
අදියර 2 යටතේ සමුච්චිත හානිකරණය	(2,446,646)	(2,150,965)	(2,499,538)	(2,168,833)
අදියර 3 යටතේ සමුච්චිත හානිකරණය	(9,336,803)	(6,303,928)	(10,735,890)	(7,682,494)
ණය හා අත්තිකාරම් ඔද්දඩ අගය	556,651,662	538,941,789	555,562,132	538,600,866
කාලච්ඡේදය තුළ හානිකරණයේ සංවලභය				
අදියර 1 යටතේ				
ආරම්භක ශේෂය	3,515,327	2,948,093	3,597,035	3,059,041
ආදායම් ප්‍රකාශයට අයකිරීම් / (ලැබීම්)	898,517	567,234	847,103	537,994
අවසාන ශේෂය	4,413,844	3,515,327	4,444,139	3,597,035
අදියර 2 යටතේ				
ආරම්භක ශේෂය	2,150,965	897,811	2,168,833	973,686
ආදායම් ප්‍රකාශයට අයකිරීම් / (ලැබීම්)	295,682	1,253,154	330,705	1,195,147
අවසාන ශේෂය	2,446,646	2,150,965	2,499,538	2,168,833
අදියර 3 යටතේ				
ආරම්භක ශේෂය	6,303,928	5,145,919	7,682,494	6,538,919
ආදායම් ප්‍රකාශයට අයකිරීම් / (ලැබීම්)	3,055,921	1,201,801	3,087,760	1,211,257
කාලච්ඡේදය තුළ කපාහැරීම්	(23,047)	(43,792)	(23,047)	(43,792)
වෙනත් සංචලන	-	-	(11,318)	(23,891)
අවසාන ශේෂය	9,336,803	6,303,928	10,735,890	7,682,494
මුළු හානිකරණය	16,197,293	11,970,219	17,679,567	13,448,362

තැන්පත් විශ්ලේෂණය				
රුපියල් දහස් වලින්	බැංකුව		සමූහය	
	2022.09.30 දිනට	2021.12.31 දිනට (විගණනය කළ)	2022.09.30 දිනට	2021.12.31 දිනට (විගණනය කළ)
හිමැවුම් වශයෙන් - දේශීය මුදල් ඒකක				
ඉල්ලුම් තැන්පතු (රැගම ගිණුම්)	-	-	-	-
ඉතුරුම් තැන්පතු	271,956,700	320,887,366	272,109,293	321,436,209
ස්ථාවර තැන්පතු	1,178,982,732	1,091,917,585	1,177,864,934	1,089,626,061
උප එකතුව	1,450,939,432	1,412,804,951	1,449,974,227	1,411,062,270
හිමැවුම් වශයෙන් - විදේශීය මුදල් ඒකක				
ඉල්ලුම් තැන්පතු (රැගම ගිණුම්)	-	-	-	-
ඉතුරුම් තැන්පතු	7,007,353	4,732,796	7,007,353	4,732,796
ස්ථාවර තැන්පතු	19,279,378	10,929,638	19,279,378	10,929,638
උප එකතුව	26,286,732	15,662,434	26,286,732	15,662,434
එකතුව	1,477,226,163	1,428,467,385	1,476,260,958	1,426,724,704

මූල්‍ය උපකරණ අගය කිරීමේ පදනම මත විශ්ලේෂණය - සමූහය

ඇ. සමූහය - 2022.09.30 දිනට

	ප්‍රමාණය කළ රිදිරිය	මූල්‍ය අග්‍රාම මිලිනි සාධාරණ අගයට නම් කළ	වෙනත් විස්තීර්ණ ආදායම් මිලිනි සාධාරණ අගයට නම් කළ	එකතුව
රුපියල් දහස් වලින්				
වත්කම්				
මුදල් සහ මුදල් සමානායන්	7,719,349	-	-	7,719,349
මහ බැංකු සමග ඇති ශේෂ	381,802	-	-	381,802
බැංකුවල ඇති තැන්පතු	7,735,582	-	-	7,735,582
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	55,997	-	55,997
ණය සහ අත්තිකාරම්	555,562,132	-	-	555,562,132
ණය උපකරණ	934,371,889	24,471,784	20,423,129	979,266,802
ගිම්කම් උපකරණ	-	2,634,219	2,326,181	4,960,401
මුළු මූල්‍ය වත්කම්	1,505,770,754	27,162,000	22,749,310	1,555,682,065

	ප්‍රමාණය කළ රිදිරිය	වෙනත් විස්තීර්ණ ආදායම් මිලිනි සාධාරණ අගයට නම් කළ	එකතුව
රුපියල් දහස් වලින්			
වගකීම්			
බැංකුවලට ගෙවිය යුතු	12,153,148	-	12,153,148
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	35,119	35,119
මූල්‍ය වගකීම්			
තැන්පත්කරුවන්ට ගෙවිය යුතු	1,476,260,958	-	1,476,260,958
ණය සෑරැකුම්පත් ගිණියන්ට ගෙවිය යුතු	-	-	-
වෙනත් ණය ගැනීම් සඳහා ගෙවිය යුතු	17,587,481	-	17,587,481
නිකුත් කළ ණය සෑරැකුම්පත්	23,286,031	-	23,286,031
මුළු මූල්‍ය වගකීම්	1,529,287,618	35,119	1,529,322,737

ඈ. සමූහය - 2021-12-31 දිනට - විගණනය කළ

	ප්‍රමාණය කළ රිදිරිය	මූල්‍ය අග්‍රාම මිලිනි සාධාරණ අගයට නම් කළ	වෙනත් විස්තීර්ණ ආදායම් මිලිනි සාධාරණ අගයට නම් කළ	එකතුව
රුපියල් දහස් වලින්				
වත්කම්				
මුදල් සහ මුදල් සමානායන්	7,721,532	-	-	7,721,532
මහ බැංකු සමග ඇති ශේෂ	7	-	-	7
බැංකුවල ඇති තැන්පතු	9,323,663	-	-	9,323,663
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	-	-
ණය සහ අත්තිකාරම්	538,600,866	-	-	538,600,866
ණය උපකරණ	940,536,328	38,062,172	12,931,250	991,529,750
ගිම්කම් උපකරණ	-	2,329,980	3,062,553	5,392,533
මුළු මූල්‍ය වත්කම්	1,496,182,396	40,392,152	15,993,803	1,552,568,350

	ප්‍රමාණය කළ රිදිරිය	වෙනත් විස්තීර්ණ ආදායම් මිලිනි සාධාරණ අගයට නම් කළ	එකතුව
රුපියල් දහස් වලින්			
වගකීම්			
බැංකුවලට ගෙවිය යුතු	10,470,191	-	10,470,191
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	-
මූල්‍ය වගකීම්			
තැන්පත්කරුවන්ට ගෙවිය යුතු	1,426,724,704	-	1,426,724,704
ණය සෑරැකුම්පත් ගිණියන්ට ගෙවිය යුතු	-	-	-
වෙනත් ණය ගැනීම් සඳහා ගෙවිය යුතු	27,087,920	-	27,087,920
නිකුත් කළ ණය සෑරැකුම්පත්	37,618,575	-	37,618,575
මුළු මූල්‍ය වගකීම්	1,501,901,390	-	1,501,901,390

මුදල් ප්‍රවාහ ප්‍රකාශය				
	බැංකුව		සමූහය	
	2022 රු. '000	2021 රු. '000	2022 රු. '000	2021 රු. '000
සැප්තැම්බර් 30 දිනට අවසන් වන මාස නවය සඳහා				
මෙහෙයුම් කටයුතුවලින් ලත් මුදල් ප්‍රවාහයන්				
පොලී ලැබීම්	116,912,225	103,331,127	118,435,523	104,679,827
පොලී ගෙවීම්	(74,968,955)	(57,879,535)	(76,051,216)	(58,349,113)
ඉදිරි කොමිස් ලැබීම්	1,595,676	2,043,221	1,600,997	2,048,646
වෙළඳ ආදායම්	491,371	389,528	(1,845,953)	411,713
සේවක මණ්ඩලයට ගෙවීම්	(10,733,572)	(7,388,427)	(10,969,391)	(7,550,245)
මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බදු	(2,925,191)	(4,771,068)	(3,010,546)	(4,981,095)
වෙනත් මෙහෙයුම් කටයුතු වලින් ලැබීම්	185,187	127,942	292,026	135,481
වෙනත් මෙහෙයුම් කටයුතු සඳහා ගෙවීම්	(4,241,517)	(3,139,496)	(4,286,778)	(3,184,428)
මෙහෙයුම් වත්කම් හා වගකීම් වෙනස් වීමට පෙර මෙහෙයුම් මාසය	26,315,223	32,713,292	24,164,663	33,210,785
මෙහෙයුම් වත්කම් වල (වැඩිවීම) / අඩුවීම				
බැංකුවල ඇති තැන්පතු	(1,941,542)	788,948	(14,788)	2,512,473
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	(15,520)	20,310	(15,520)	20,310
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට පවතින මූල්‍ය වත්කම්	3,571,165	396,968	12,229,189	(1,656,176)
ක්‍රමිකණය අගයට පවතින මූල්‍ය වත්කම් - ණය හා අත්තිකාරම්	(18,330,340)	(78,553,230)	(17,588,139)	(78,781,464)
ක්‍රමිකණය අගයට පවතින මූල්‍ය වත්කම් - ණය හා වෙනත් උපකරණ	5,856,096	(104,142,259)	2,066,754	(103,786,865)
මූල්‍ය ආයෝජන වැඩිණීම හා පරිනත වීම මත ලැබීම්	-	-	-	-
වෙනත් වත්කම්	(16,029,392)	(15,125,456)	(16,042,236)	(15,189,975)
	(26,889,532)	(196,614,718)	(19,364,740)	(196,881,697)
මෙහෙයුම් වගකීම් වල වැඩිවීම / (අඩුවීම)				
බැංකුවලට ගෙවිය යුතු	(6,176,250)	(497,845)	1,661,203	(1,909,082)
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	35,119	-	35,119	-
ක්‍රමිකණය අගයට ඇති මූල්‍ය වගකීම් - තැන්පත්කරුවන්ට ගෙවිය යුතු	34,961,497	158,162,758	35,518,141	156,442,418
ක්‍රමිකණය අගයට ඇති මූල්‍ය වගකීම් - ණය සුරැකීමටත් හිමියන්ට ගෙවිය යුතු	-	-	-	-
ක්‍රමිකණය අගයට ඇති මූල්‍ය වගකීම් - වෙනත් ණයැතිම් සඳහා ගෙවිය යුතු	6,730,873	(3,085,535)	(9,840,597)	698,351
නිකුත් කළ ණය සුරැකුම්පත්	(13,677,000)	11,541,000	(13,678,703)	11,541,000
වෙනත් වගකීම්	2,231,408	920,213	2,159,230	934,229
	24,105,647	167,040,591	15,854,393	167,706,917
ආදායම් මද පෙර මෙහෙයුම් කටයුතු වලින් ලත් ඉදිරි මුදල් ප්‍රවාහය				
ආදායම් මද පෙර	23,531,337	3,139,164	20,654,317	4,036,005
ආදායම් බදු ගෙවීම	(9,710,594)	(1,055,889)	(10,374,492)	(1,347,752)
මෙහෙයුම් කටයුතු වලින් ලත් ඉදිරි මුදල්	13,820,743	2,083,275	10,279,825	2,688,254
ආයෝජන කටයුතු වලින් ලද මුදල් ප්‍රවාහය				
දේවල, පිරිසක සහ උපකරණ මිලදී ගැනීම	(578,638)	(308,728)	(582,117)	(326,696)
දේවල, පිරිසක සහ උපකරණ වැඩිණීමෙන් ලද මුදල්	2,959	4,231	14,346	7,748
විස්තීර්ණ ආදායම් ප්‍රකාශය මගින් සාධාරණ අගයට පවතින මූල්‍ය උපකරණවල ඉදිරි (වැඩිවීම) / අඩුවීම	(10,295,118)	(2,013,770)	(8,746,648)	1,696,245
දේවල ආයෝජනවල ඉදිරි මිලදී ගැනීම / වැඩිදියුණු කිරීම	-	-	7,510	-
මූල්‍ය ආයෝජනයන් කල්පිරීමේදී හා වැඩිණීමේදී ලද මුදල්	-	-	-	-
ඉදිරි අත්පොතට වත්කම් මිලදී ගැනීම	(345,713)	(120,979)	(348,163)	(123,524)
පාලිත හා ආශ්‍රිත සමාගම් අත්පත් කරගැනීම සඳහා ආයෝජනයේ ඉදිරි මුදල් ප්‍රවාහය	(2,000,000)	-	-	-
පාලිත හා ආශ්‍රිත සමාගම්වල ආයෝජනයෙන් ලැබූ ලාභාංශ	-	250,000	-	-
ආයෝජන කටයුතු වලින් ලද ඉදිරි මුදල්	(13,216,510)	1,838,294	(9,655,072)	1,253,774
මුලභ්‍යය ශීර්ෂේ කටයුතු වලින් ලද මුදල් ප්‍රවාහයන්				
සාමාන්‍ය කොටස් නිකුත්වෙත් ලද ඉදිරි මුදල් ප්‍රවාහනය	-	-	-	-
යටත් කාලීන ණය නිකුත් කිරීමෙන් ලද ඉදිරි මුදල්	-	-	-	-
යටත් කාලීන ණය ගෙවීම්	-	-	-	(32,140)
යටත් කාලීන ණය සඳහා ගොඩු පොලී	(240,838)	(613,298)	(241,520)	(626,126)
ඒකාබද්ධ අරමුදලට රැයකය - ලාභාංශ / විශේෂ බදු	-	(1,500,000)	-	(1,500,000)
මුලභ්‍යය කටයුතුවලින් ලද ඉදිරි මුදල්	(240,838)	(2,113,298)	(241,520)	(2,158,265)
මුදල් හා මුදල් සමානාත්මයේ ඉදිරි (වැඩිවීම) / අඩුවීම)	363,395	1,808,272	383,232	1,783,763
කාලවර්ෂේදය ආරම්භයේ මුදල් හා මුදල් සමානාත්මය	7,589,511	6,174,060	7,653,711	6,280,307
මුදල් හා මුදල් සමානාත්මයේ හුවමාරු වෙනස්කම්	-	-	-	-
කාලවර්ෂේදය අවසානයේ මුදල් හා මුදල් සමානාත්මය	7,952,906	7,982,332	8,036,944	8,064,072